

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

හිමිකම් රක්ෂණ අරමුදලේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශන සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදුකරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාශ්ථවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැතිවිටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදල අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීම ද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරන ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උපවගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසිපරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතු ය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදුකිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණයකර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම්කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකසුමු බවින් යුතුව ක්‍රියාකරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයාගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහභූරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූව ද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේ ද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදාගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමුකළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු ය. කෙසේ වුව ද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන්වීමට හැකි ය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂයය පථය ද පුළුල්කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අරමුදලේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම්කර තිබේ ද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අරමුදලේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අරමුදල ක්‍රියාකර ඇති බව,

- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතුකර ඇති බව, සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනයකර භාවිතාකර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 1.21 ප්‍රකාරව අයවැයගත සංඛ්‍යා සහ තථ්‍ය සංඛ්‍යා අතර සංසන්දනයක් දැක්වෙන අතිරේක මූල්‍ය ප්‍රකාශනයක් හෝ මූල්‍ය ප්‍රකාශනවල අයවැයගත සංඛ්‍යාවන් වෙනම තීරුවක් ලෙස දැක්විය යුතු වුව ද, එසේකර නොතිබුණි.	එළැඹෙන වර්ෂයේ සිට අයවැයගත සංඛ්‍යා සහ තථ්‍ය සංඛ්‍යා අතර සංසන්දනයක් දැක්වෙන පරිදි මූල්‍ය ප්‍රකාශනවල වෙනම තීරුවක් පිළියෙල කිරීමට සටහන් කරගත් බව දන්වා තිබුණි.		යොමුගත ප්‍රමිතිවලට අනුකූලව කටයුතු කළ යුතු ය.
(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 2.56 ප්‍රකාරව අස්ථිත්වයක් විසින් මුදල් හා මුදල් සමාන දැවල සංරචක හෙළිදරව්කර නොතිබුණු අතර, අරමුදල වෙනුවෙන් ඉදිරිපත්කර ඇති මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ඇති එම අයිතමයන්ගේ වටිනාකම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වාර්තාකර ඇති අයිතමයන් සමඟ සැසඳීමක් සිදුකළ යුතු වුවත්, මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ එම සැසඳීම සිදුකර නොතිබුණි.	එළැඹෙන වර්ෂයේ සිට මුදල් හා මුදල් සමාන දැවල සංරචක හෙළිදරව්කර, මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ඇති අයිතමයන්ගේ වටිනාකම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වාර්තාකර ඇති අයිතමයන් සමඟ සැසඳීම සිදුකිරීමට කටයුතු කරන බව දන්වා තිබුණි.		යොමුගත ප්‍රමිතිවලට අනුකූලව කටයුතු කළ යුතු ය.
(ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම් ප්‍රමිත 3.51 ප්‍රකාරව පෙර කාලපරිච්ඡේදයක වැරද්දක්, වරද සොයා ගනු ලැබූ කාලපරිච්ඡේදයේ අතිරික්තයෙන් හෝ ඌණතාවයෙන් නිවැරදි කළ නොහැකි අතර, 2023 වර්ෂය වෙනුවෙන් විගණන ගාස්තු සඳහා වෙන්කිරීමක් සිදුනොකර සමාලෝචිත වර්ෂය තුළ රු.343,380ක් ගෙවීම හේතුවෙන් 2024 වර්ෂයේ අතිරික්තය එම වටිනාකමෙන් අඩුවෙන් දක්වා තිබුණි.	පෙර කාලපරිච්ඡේදයක වැරද්දක්, වරද සොයාගනු ලැබූ කාලපරිච්ඡේදයේ අතිරික්තයෙන් හෝ ඌණතාවයෙන් නිවැරදි නොකර කටයුතු කිරීමට සටහන් කරගත් බව දන්වා තිබුණි.		යොමුගත ප්‍රමිතිවලට අනුකූලව කටයුතු කළ යුතු ය.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

	විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	2018 ජනවාරි 01 සිට 2024 දෙසැම්බර් 31 දක්වා කාලපරිච්ඡේදය වෙනුවෙන් හිමිකම් රක්ෂණ අරමුදල විසින් ගෙවිය යුතු මුළු ආදායම් බදු බැරකම් රු.24,179,923ක් වූ අතර, ඉන් 2018 සිට 2023 වර්ෂය දක්වා ගෙවිය යුතු රු.15,268,955ක් වූ ආදායම් බදු වෙනුවෙන් කිසිදු වෙන්කිරීමක් සිදුකර නොතිබුණි. සමාලෝචිත වර්ෂයට අදාළ ආදායම් බදු බැරකම රු.8,910,968ක් වූ අතර, ඉන් වර්ෂය තුළදී රු.3,363,777ක් ගෙවා තිබුණු නමුත්, රු.5,547,191ක් වූ හිඟ ආදායම් බදු බැරකම වෙනුවෙන් වෙන්කිරීමක් සිදුකර නොතිබුණි. ඒ අනුව ආදායම් බදු වෙනුවෙන් වෙන්කිරීමක් සිදුනොකිරීම මත ප්‍රමාණාත්මක වරදක් පැනනැගී තිබුණ ද, එය නිවැරදි කිරීමට අවශ්‍ය ගැළපීම් කටයුතු නොකිරීම හේතුවෙන්, 2024 දෙසැම්බර් 31 දිනට ශුද්ධ ආදායම් බදු වගකීම වූ රු.20,816,146කින් සමුච්චිත අරමුදලේ ශේෂය වැඩියෙන් ද, එදිනට ජංගම බැරකම් ශේෂය එම වටිනාකමෙන් අඩුවෙන් ද දක්වා තිබුණි.	2024 වර්ෂයේ 4වන කාර්තුවේදී බදුමුදලින් කොටසක් ගෙවා තිබුණු අතර, නැවත බදු නිදහස් කර ගැනීමට යොමුවිය යුතු බවට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යෝජනාකර ඇති බැවින්, ගෙවිය යුතු බදුමුදල ගෙවීම සඳහා අනුමැතිය ලැබෙන තෙක් ගෙවීම් කිරීම සහ බදු ගෙවීම වෙනුවෙන් වෙන්කිරීමක් සිදුකර නොමැති බවට දන්වා තිබුණි. නමුත් වාර්තාව මගින් පෙන්වාදී ඇති පරිදි අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කොට, බදු ගෙවීම වෙනුවෙන් වෙන්කිරීමක් සිදුකිරීම, බදු ගෙවීම සහ ඒ අනුව මූල්‍ය ප්‍රකාශනවල අවශ්‍ය ගැළපීම් සිදුකිරීමට හැකි විගස පියවරගන්නා බව දන්වා තිබුණි.	නිවැරදි ගිණුම් ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කළ යුතු ය.
(ආ)	මුදල් පොත අනුව හිමිකම් ආදායම රු.110,423,190ක් හා හිමිකම් රෙජිස්ට්‍රාර්වරුන් විසින් එවනු ලබන දෙසති වාර්තා අනුව හිමිකම් ආදායම රු.110,039,825ක් විය. ඒ අනුව හඳුනානොගත් හිමිකම් ආදායම රු.580,820ක් විය. තව ද, නියමිත කාලය තුළ බැංකුගත නොකරන ලද හිමිකම් ආදායම් රු.283,065ක් විය.	මාසයේ අවසාන දිනයේ ආදායම ඊළඟ මාසයේ මුල්දින බැංකුගත කිරීම හේතුවෙන් ඇතිවන වෙනස, ඇතැම් අවස්ථාවලදී අතපසුවීම් හේතුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අනෙකුත් ගිණුම්වලට බැරවිය යුතු මුදල හිමිකම් රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ ගිණුමට බැර කිරීම, හිමිකම් රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ ගිණුමට බැර විය යුතු මුදල අනෙකුත් ගිණුම්වලට බැරවීම සහ ඇතැම් හඳුනාගත නොහැකි මුදල් බැරවීම් වෙනසට හේතු වී ඇති බව දන්වා තිබුණි.	ආදායම් නිවැරදිව අදාළ දිනට වාර්තාකළ යුතු ය.
(ඇ)	2023 වර්ෂයේ භාණ්ඩාගාර බැදුම්කර වටිනාකම රු.67,388කින් වැඩියෙන් ගණනය කිරීම නිවැරදි කිරීම ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශය තුළ සමුච්චිත අරමුදලට ගැළපීම් නොකර 2024 වර්ෂයේ හිමිකම් ආදායමෙන් අඩුකර 2024 ජනවාරි 01 දිනට පැවති රු.193,211,590ක් වූ සමුච්චිත අරමුදල් ශේෂය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දක්වා තිබීම නිසා,	ද්විත්ව සටහන් නිවැරදිව පෙන්වාදී තිබුණ ද, මූල්‍ය ප්‍රකාශනවල ගැළපිය යුතු නිවැරදි ස්ථානය හඳුනානොගැනීම නිසා මෙවැනි දෝෂයක් හටගෙන ඇති බව දන්වා තිබුණි.	ගනුදෙනු මූල්‍ය ප්‍රකාශනවල නිවැරදිව සටහන් කළ යුතු ය.

2024 දෙසැම්බර් 31 දිනට සමුච්චිත අරමුදලේ
ශේෂය රු.67,388කින් වැඩියෙන් ද,
සමාලෝචිත වර්ෂයේ අතිරික්තය එම
වටිනාකමෙන් අඩුවෙන් ද දක්වා තිබුණි.

1.6 නීතිරීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

	නීතිරීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස් නිර්දේශය
(අ)	2009 අංක 01 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ (රක්ෂණ අරමුදල්) නියෝග අංක 42 (ඉ)	හිමිකම් රෙජිස්ට්‍රාර්වරුන් විසින් හිමිකම් ආදායම් සම්බන්ධ සති 02කට වරක් ප්‍රධාන කාර්යාලය වෙත ලබාදෙන වාර්තා පදනම්කර ගෙන අරමුදලේ හිමිකම් ලියාපදිංචි කිරීමේ ආදායම ගණනය කළ යුතු වුව ද, හිමිකම් රෙජිස්ට්‍රාර්වරුන් විසින් දෛනිකව බැංකු ගතකරන මුදල් වටිනාකම් මත පදනම්ව ආදායම ගණනයකර තිබුණි. ඒ හේතුවෙන් අරමුදලේ මුළු ලැබීම්වල වටිනාකමේ නිරවද්‍යතාවය තහවුරු කරගත නොහැකි විය.	දෙසති වාර්තා ප්‍රධාන කාර්යාලය වෙත ලැබීමේ ප්‍රමාදයක් සිදුවන බැවින් බැංකුගත කරන ලද ආදායම මත පදනම්ව මුදල් පොත පිළියෙල කර ඇති බව දන්වා තිබුණි.	ආදායම් අදාළ දිනට නිවැරදිව වාර්තාකළ යුතු ය.
(ආ)	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය මු.රෙ. 177(1)	ලැබෙන සියලුම මුදල් දිනපතා හෝ හැකි තාක් කලින් බැංකුගත කළ යුතු වුවත්, ඊට පටහැනිව මුදල් බැංකුගත කිරීම දින 01 සිට දින 06ක් දක්වා කාලයක් අතරදවා ගන්නා අවස්ථා පැවතුණි.	එක්රැස් කරනු ලබන සියලු ආදායම් දෛනිකව ගිණුම්ගත කරන ලෙස දැනුවත්කර ඇති අතර, මුදල් බැංකුගත කිරීමෙන් පසුව සපයන සේවා වෙනුවෙන් ලැබෙන ආදායම පසුදිනට බැංකුගත කිරීමට උපදෙස් ලබාදී ඇති බව දන්වා තිබුණි.	යොමුගත රෙගුලාසියට අනුකූලව කටයුතු කළ යුතු ය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.68,649,636ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූප ඉකුත් වර්ෂයේ
අතිරික්තය රු.54,885,560ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.13,764,076ක වර්ධනයක් නිරීක්ෂණය විය.
මෙම වර්ධනයට හිමිකම් ලියාපදිංචි කිරීමේ ආදායම රු.8,788,192කින් වැඩිවීම, ආයෝජන පොළී ආදායම
රු.9,398,361කින් වැඩිවීම හා රු.3,363,777ක් ආදායම් බදු ගෙවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ දැක්වීම	අදහස් නිර්දේශය
(අ) 2009 අංක 01 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ (රක්ෂණ අරමුදල්) නියෝග 42(ආ) හා (ඇ) ප්‍රකාරව ඇතැම් හිමිකම් කාර්යාල විසින් ප්‍රධාන කාර්යාලය වෙත එවන ලද හිමිකම් ආදායම පිළිබඳ වාර්තා “ආර්.පී.ටී/අයි.එම් 03” ආකෘතියට අනුකූල නොවූ අතර, ඒ හේතුවෙන් අදාළ කාර්යාල විසින් වාර්තා ඉදිරිපත් කිරීමේදී ඒකාකාරී ස්වරූපයක් අනුගමනය නොකිරීම නිසා ඒවා සැසඳීමට නොහැකි වී තිබුණි.	හිමිකම් ආදායම නිවැරදි ආකෘතියට අනුකූලව ලබාදෙන ලෙස හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාල සඳහා උපදෙස් ලබාදී ඇති බව දන්වා තිබුණි.	යොමුගත නියෝගයට අනුගත විය යුතු ය.
(ආ) යටෝක්ෂිත නියෝග අංක 42(ආ) ප්‍රකාරව ප්‍රධාන කාර්යාලයට හිමිකම් රෙජිස්ට්‍රාර් කාර්යාලවලින් ලැබෙන වාර්තා ඇතුළත් කිරීමට ආකෘති අංක “ආර්.පී.ටී/අයි.එම් 02” අනුව රෙජිස්ට්‍රාරයක් නඩත්තු කළ යුතු වුව ද, එම රෙජිස්ට්‍රාරය ද අදාළ ආකෘතිය ප්‍රකාරව සකස් කිරීමට කටයුතුකර නොතිබුණි.	නිවැරදි ආකෘතියට අනුව (ආර්.පී.ටී/අයි.එම් 02) රෙජිස්ට්‍රාරය නඩත්තු කිරීමට මින් ඉදිරියට කටයුතු කරනු ලබන බව දන්වා තිබුණි.	යොමුගත නියෝගයට අනුගත විය යුතු ය.
(ඇ) හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාල විසින් එකතු කරන ලද ආදායම් අප්‍රමාදව බැංකුගත කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් දෙපාර්තමේන්තු මාසික ආදායම් වාර්තා හා හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාල විසින් ඉදිරිපත් කරන දෙසති වාර්තා එකිනෙකට අසමාන වීමේ ඉඩකඩ පැවතුණි.	මීට පෙර ද රැස්කරන ලද ආදායම අප්‍රමාදයකින් තොරව බැංකුගත කරන ලෙස හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාල සඳහා උපදෙස් ලබාදී ඇති බව දන්වා තිබුණි.	ආදායම් අප්‍රමාදව බැංකුගත කිරීමට කටයුතු කළ යුතු ය.

3.2 මෙහෙයුම් අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ දැක්වීම	අදහස් නිර්දේශය
1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ඉඩම්වල අයිතිය ලියාපදිංචි කිරීමේදී අයිතිය සම්බන්ධයෙන් වැරදි තීරණයක් ගැනීම හේතුවෙන් පාර්ශවකරුවන්ට සිදුවන අලාභ සඳහා රජය විසින් වන්දි ප්‍රදානය කිරීම අරමුදල පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වුව ද, අරමුදල ආරම්භ වූ 2010 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා කිසිදු හානිපූරණ වන්දි ඉල්ලීමක් ඉදිරිපත් වී නොතිබුණි.	මේ වන තෙක් අගතියකට පත් පාර්ශවය සඳහා වන්දි ප්‍රදානය කිරීමට අධිකරණ තීන්දුවක් මගින් වින්දිතයෙක් නම් කර නොමැති බැවින්, හිමිකම් රක්ෂණ අරමුදල මගින් කිසිදු හානිපූරණ වන්දියක් ගෙවා නොමැති බව දන්වා තිබුණි.	පොදු මහජනතාව දැනුවත්කර අරමුදලේ මූලික අරමුණ ඉටුකර ගැනීම සඳහා කටයුතු කළ යුතු ය.